


රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020

ඉහත වැඩසටහන යටතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් 2020.01.01 දිනට ප්‍රථම සම්පූර්ණ කර ඇති රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා පැවැත්වීමට නියමිත අභ්‍යාසලාභී පුහුණු වැඩසටහනට තෝරාගනු ලැබූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය දිස්ත්‍රික් මට්ටමින් මේ සමඟ ප්‍රසිද්ධ කරනු ලැබේ.

අභ්‍යාසලාභී පුහුණුව සඳහා තෝරාගනු ලැබූ බවට දැනුම් දෙනු ලබන ලිපිය මෙතෙක් ලැබී නොමැති, වෙබ් අඩවියේ නම් සඳහන් අයදුම්කරුවන් සඳහා අදාල ලිපි යථා කාලයේදී ලැබීමට සලස්වනු ලැබේ.

සැලකිය යුතුයි :-

01. අභ්‍යාසලාභියාගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන පදිංචිය සනාථ කිරීමේ සහතිකය, උපාධි සහතිකය, විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය (උපාධි සහතිකය හෝ විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය විශ්ව විද්‍යාලය විසින් මෙතෙක් නිකුත් කර නොමැති නම් අදාල විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී විසින් ප්‍රතිඵල සනාථ කරමින් නිකුත් කර ඇති ලිපිය), සුදුසුකම් ලබන ඩිප්ලෝමාධාරියෙකු හෝ රජයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකු නොවේ නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය/විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අභ්‍යාසලාභියාගේ නමට නිකුත් කරනු ලබන ලිපිය සහ නමෙහි වෙනසක් ඇත්නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශ, උපැවිදි සහතිකය ආදී අදාල අනෙකුත් ලේඛන මාසයක් ඇතුළත අදාල ප්‍රාදේශීය ලේකම් විසින් නියම කරනු ලබන දිනයක ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කල යුතුය.
02. පුහුණුවට ඇතුළත්වීම සඳහා අයදුම්කරුවන් විසින් අසත්‍ය තොරතුරු හෝ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව පුහුණුව අතරතුර කවර අවස්ථාවකදී හෝ අනාවරණය වුවහොත් හෝ දත්ත පරිගණකයට ඇතුළත් කිරීමේදී වරදක් සිදුවීමෙන් පත්වීම ලබා දී ඇත්නම් අභ්‍යාසලාභියාගේ පුහුණුව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවනු ඇත. පුහුණුවට ඇතුළත් වීමේ මූලික සුදුසුකම් සඳහා අසත්‍ය තොරතුරු හෝ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති අවස්ථාවක අභ්‍යාසලාභියාගේ පත්වීම් දිනයේ සිට පුහුණුව අත්හිටුවීම දක්වා කාලය තුළ අභ්‍යාසලාභියා වෙත ගෙවන ලද දීමනා සහ අභ්‍යාසලාභියා වෙනුවෙන් රජය එතෙක් දරන ලද සියළු වියදම් ආපසු අයකර ගැනීම සඳහා කටයුතු කෙරෙනු ඇත.


එස්. හෙට්ටිආරච්චි
ලේකම්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය